

පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංකය : 492

ආයතනයේ නම -රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන

ලද වාර්තා සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අංක 119(4) යටතේ

ගරුආයතන භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ හා ගනු ලබන පියවර

පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම

පාරාලාභයක් ලෙස සලකා බැලීමේදී : 492

නිලධාරීන්ගේ පෙයාර් : පතිවිකාරී නායකත්වය

පාරාලාභයක් ලෙස සලකා බැලීමේදී : 492
පාරාලාභයක් ලෙස සලකා බැලීමේදී : 492
පාරාලාභයක් ලෙස සලකා බැලීමේදී : 492

නිලධාරීන්ගේ පෙයාර් : පතිවිකාරී නායකත්වය
පාරාලාභයක් ලෙස සලකා බැලීමේදී : 492
පාරාලාභයක් ලෙස සලකා බැලීමේදී : 492
පාරාලාභයක් ලෙස සලකා බැලීමේදී : 492

Parliamentary Series No :492

Name of the Institution – Registrar General's Department

Submission of the Observations of Hon.Minister in charge of the

institutions and steps taken with regard to the reports tabled by

the Committee on Public Accounts in terms of Standing Order

119(4).

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන වලට අදාළ රජයේ ගිණුම් පිළිබඳ කමිටුව මගින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන වාර්තා සම්බන්ධයෙන් ආයතන භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහ ඉදිරි පියවර පිළිබඳ සිදුකෙරෙන ඉදිරිපත් කිරීම

- 2023 මුදල් වර්ෂය -

පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 492
 දෙපාර්තමේන්තුව - රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

පළමු කොටස

අනු අංකය	වාර්තාවට අනුව හඳුනා ගන්නා ලද අඩුපාඩු	ඊට අදාළව ගන්නා ලද ක්‍රියාමාර්ග හා වර්තමාන ප්‍රගතිය
1	2004.05.11 දිනැති අංක 171/2004 දරන රාජ්‍ය ගිණුම් චක්‍රලේඛය ප්‍රකාරව රජයේ වැටුප් සකස් කිරීමේ පරිගණක මෘදුකාංගයට අදාළ මුරපද තුන් මසකට වරක් වෙනස් කර නොතිබුණි.	මේවන විටත් අදාළ මුරපද වෙනස් කර ඇති අතර, වැටුප් සකස් කිරීමේ පරිගණක මෘදුකාංග අදාළ පළමු, දෙවන හා තෙවන මුරපද තුන්මසකට වරක් වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
2	විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සෑම විගණන විමසුමක් සඳහාම මසක් තුළ පිළිතුරු සපයා නොතිබුණි.	මෙම දෙපාර්තමේන්තුව යටතේ ඇති ශාඛා කාර්යාල වලින්ද පිළිතුරු ලබා ගැනීමට සිදුවන බැවින් ප්‍රමාදයන් සිදුවන අතර, මේ වන විට අවසන් පිළිතුරු යොමු කරන තෙක් අතුරු පිළිතුරු ලබා දීම සිදු කර ඇත.
3	අභ්‍යන්තර විගණන විමසුම් සඳහා මසක් තුළ පිළිතුරු නොසැපයූ අවස්ථා වාර්තා විය.	මාණ්ඩලික නිලධාරී රැස්වීම් වලදී, විගණන කළමණාකරන රැස්වීමේදී හා ප්‍රගති සමාලෝචන රැස්වීම් වලදී නියමිත දිනට අභ්‍යන්තර විගණන විමසුම් සඳහා අදාළ කාලපරිච්ඡේදය තුළ පිළිතුරු ලබා දෙන ලෙස ප්‍රධාන කාර්යාලය ඇතුළු උප කාර්යාලවල නිලධාරීන් දැනුවත් කිරීමට උපදෙස් ලබා දී ඇත. මේ වන විට අභ්‍යන්තර විගණන විමසුම් සඳහා නියමිත දිනට පිළිතුරු යැවීමට කටයුතු කරමින් පවතී.

4	සංවිත වාහන සඳහා දෛනික ධාවන සටහන් හා මාසික සාරාංශ වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.	මේ වන විට සෑම මාසයක් අවසානයේම ධාවන සටහන් හා මාසික සාරාංශ විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබේ.
5	වාහනයක් ගර්භිත වී මාස 8කට වඩා අඩු කාලයකදී අපහරණය කර නොතිබුණි.	අපහරණය සඳහා යෝජිත වාහන 06 කාර්මික විද්‍යාල වෙත ලබා දීමට අනුමැතිය ලැබී ඇති බැවින් නැවත විකිණීමට නොහැකි වන සේ ලියාපදිංචිය අවලංගු කිරීම සඳහා මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් අනුමැතිය ලබා ගැනීම සඳහා ඉල්ලීම් ලිපි යවා ඇත.
6	රජයේ වාහන අනතුරු සම්බන්ධයෙන් මු.රෙ. ප්‍රකාරව නිසි කටයුතු කර නොතිබුණි.	වාහන අනතුරු වලට අදාළව මු.රෙ. වාර්තා මේ වන විට සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර, එය කඩිනමින් අවසන් කිරීමට කටයුතු යොදා ඇත.
7	මු.රෙ. 94(1) ප්‍රකාරව වැය විෂයයකට සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් උපයෝජනය කළ පසු වර්ෂය අවසානයට ඉතිරි වූ ප්‍රතිපාදන සීමාව ඉක්මවන පරිදි බැරකම්වලට එළඹ තිබුණි.	වර්ෂය අවසානයට ඉතිරි වූ ප්‍රතිපාදන සීමාව ඉක්මවන පරිදි බැරකම් වලට එළඹ ඇත්තේ පුනරාවර්තන වියදම් සඳහා පමණි. ඒ සඳහා මු.රෙ. 94 (2) ඡේදය අනුව පවත්නා මුදල් වර්ෂයේ ඇස්තමේන්තුව මුදල් ප්‍රතිපාදන දැක්වෙන විට සහ ඊළඟ මුදල් වර්ෂයේ දී එබඳු වියදම් අපේක්ෂා කෙරෙනම් 94 (1) වැනි ඡේදයේ විධිවිධාන නොතකා දෙපාර්තමේන්තුවකට ඊළඟ මුදල් වර්ෂයතුළ බෙරුම් කිරීමට සිදුවන බැරකමකට බැඳිය හැකි බැවින් ඒ අනුව කටයුතු කර ඇත.

8	වර්ෂයකට වඩා වැඩි කාලයක සිට පැවත එන හිඟ ණය ශේෂ පැවතුනි.	වසරකට වඩා වැඩි හිඟ ණය ශේෂ, තවදුරටත් අය කර ගැනීමේ හැකියාවන් සොයා බලා අය කරමින් පවතින අතර, මියගිය සහ විශ්‍රාම ලද නිලධාරීන්ගේ මරණ පාරිතෝෂිකයෙන් සහ විශ්‍රාම පාරිතෝෂිකයෙන් අයකර ගැනීම සඳහා එම පාරිතෝෂිකයන් අනුමත කර ගැනීමේ කටයුතු ද, වැඩිහිටි, සේවය හැරගිය, සේවයෙන් පහකළ සහ ඉල්ලා අස්වූ නිලධාරීන් වෙත සහ ඇපකරුවන් සිටින ණය කරුවන් වෙත ලිපි යොමු කරමින් වාරික වශයෙන් හෝ අය කර ගනිමින් පවතී. වාරික ලෙස හෝ කිසිදු ණය ගෙවීමක් සිදු නොකරන නිලධාරීන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් පවතී. තවද 2024.05.29 දිනැති රා.මු.ව. 01/2024 අනුව අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාරයේ අනුමැතිය මත ණය ශේෂ කපා හැරීම සඳහා ණය කපා හැරීමේ කමිටුවක් පත් කර ණය කපා හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතී.
9	මු.රෙ. 371 ප්‍රකාර ව නිකුත් කළ තත්ත්කාර්ය අතුරු අග්‍රිම කාර්ය නිම වී මාසයක් ඇතුළත නිරවුල් කර නොතිබුණි.	දෙපාර්තමේන්තුව යටතේ පවතින සියළුම කාර්යාල සඳහා අතුරු අග්‍රිම ලබා දෙන අතර, එය අදාළ කාර්යය නිමවී මාසයක් ඇතුළත නිරවුල් කිරීමට අදාළ උපදෙස් ලබා දී ඇත. මේ වනවිට ලබා දුන් උපදෙස් අනුව කටයුතු කර ඇත.

10	අනුමත සීමාව ඉක්මවා කාර්ය මණ්ඩල බඳවා ගෙන තිබුණි.	රජයේ ප්‍රතිපත්ති තීරණයන් මත රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සංවර්ධන නිලධාරීන් අනුමත සීමාව ඉක්මවා සේවයේ යොදවා තිබූ අතර, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ DMS/1190/Vol.III හා 2025.01.29 දිනැති ලිපිය මගින් සංවර්ධන නිලධාරී තනතුරු 1698ක් සඳහා අනුමැතිය ලබාදී ඇත.
----	---	---

දෙවන කොටස


අනු අංකය	වාර්තාවට අනුව හඳුනා ගන්නා ලද අඩුපාඩු	ඊට අදාළව ගන්නා ලද ක්‍රියාමාර්ග හා වර්තමාන ප්‍රගතිය
1	2018 ජනවාරි 24 දිනැති අංක 02/2018 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ විධි විධාන අනුව නිසි පරිදි සකස් කරනු ලැබූ මානව සම්පත් සැලැස්මක් පිළියෙළ කර නොතිබුණි.	2023 වර්ෂය සඳහා මානව සම්පත් සැලැස්මක් සකස් කර තිබුණු නමුත් එම සැලැස්ම, 2018 ජනවාරි 24 දිනැති අංක 02/2018 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ විධිවිධාන වලට අනුකූල නොවන බව නිරීක්ෂණය විය. 2024/2025 කාලපරිච්ඡේදයට අදාළව 02/2018 දරන රා.ප.ව. විධිවිධාන ප්‍රකාරව මානව සම්පත් සැලැස්මක් පිළියෙළ කර ඇත.
2	සකස් කරන ලද මානව සම්පත් සැලැස්ම මගින් කාර්ය මණ්ඩලයෙන් 50% කට වැඩි පිරිසකට වර්ෂයකට අවම වශයෙන් පැය 12 කට නොඅඩු පුහුණු අවස්ථාවක් සහතික කර නොතිබුණි.	2023 වර්ෂයට අදාළව මානව සම්පත් සැලැස්මට අනුව පුහුණු වැඩ සටහන් 40ක් සැලසුම් කර තිබූ අතර, 2023 වර්ෂය තුළ භෞතිකව හා මාර්ගගතව පුහුණු වැඩ සටහන් 37 ක් පවත්වා ඇත. නමුත් පැය 12 කට නොඅඩු පුහුණු අවස්ථා කාර්ය මණ්ඩලයේ 50% කට වැඩි පිරිසකට ලබා දී නොමැති බව එකඟ වෙමි. මේ වන විට 02/2018 රා.ප.ව. අනුව නිලධාරීන්ට පැය 12ට නොඅඩු පුහුණු අවස්ථා ලැබෙන පරිදි පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇත.
3	ආයතනයේ ගිණුම් පිළිබඳ විගණන මතය, යටත්ම මට්ටමේ/ව්‍යාප්ත මට්ටමේ/අභිනතකර මට්ටමේ	ආයතනයේ ගිණුම් පිළිබඳ විගණන මතය භිතකර මට්ටමට ලඟා කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

4	විගණකාධිපති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබුණි.	විගණකාධිපති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් පවතී.
5	රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ/නියෝග ක්‍රියාත්මක කර නොතිබුණි.	රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ/නියෝග ලබා දී ඇත්තේ අමාත්‍යාංශය වෙත බව කාරුණිකව දන්වමි.
6	සියලු නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොතිබුණි.	නිලධාරීන් පනස්අට දෙනෙකු (58) විසින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු වුවද, නිලධාරීන් පනස්දෙකක් (52) පමණක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇත. ඉතිරි නිලධාරීන් හයදෙනා (06) සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස ලිඛිතව දැනුම් දී ඇත.කෙසේ වුවද 2024 වර්ෂයේ වත්කම් බැරකම් ලබාදී ඇත.



රෙජිස්ට්‍රාර් ජනරාල්
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

එස්. ජලදීපත්.
රෙජිස්ට්‍රාර් ජනරාල්
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
අංක. 224/03, බණ්ඩු පොළොව, කොළඹ 03



ප්‍රධාන ගණකාධිකාරී
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

ආර්.ටී.කේ. වැලිච්චිගේ
ප්‍රධාන ගණකාධිකාරී
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
කොස්මික්, බත්තරමුල්ල.

ලේකම්තුමාගේ නිර්දේශය

රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග නිර්දේශ කරන අතර පෙන්වා දී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් පෞද්ගලික අවධානය යොමු කරමින් ඒවා නිවැරදි කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්ට උපදෙස් ලබා දී ඇත.


එස්. ආලෝකබණ්ඩාර

ලේකම්,

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

එස්. ආලෝකබණ්ඩාර

ලේකම්

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ

පළාත් පාලන අමාත්‍යාංශය

ඇමතිතුමාගේ නිර්දේශය හා ගෙන ඇති ක්‍රියාමාර්ග

රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත ලබා දී ඇති උපදෙස් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් එම අඩුපාඩු නැවත ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මා විසින් අමාත්‍යාංශ ලේකම්තුමා වෙත උපදෙස් ලබා දී ඇති අතර එම ක්‍රියා මාර්ග 2026 වර්ෂය තුළ දී සාධනීය මට්ටම ප්‍රශස්ත මට්ටමට ළඟා කර ගැනීමට අපේක්ෂා කරමි.


මහාචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න (පා.ම.)

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ

පළාත් පාලන අමාත්‍යාංශය

හිඳහස් වතුරසය - කොළඹ 07.